

International Islamic Federation
of Student Organizations



၃ ပံ့ပိုးပံ့ပိုးပံ့ပိုးပံ့ပိုး

၂၀၀၅

٢

تعليم الصلاة

(بلغه التبت)

الإتحاد الإسلامي العالمي

للتنظمات الطلابية

الطبعة الأولى

١٤٠٣ هـ - ١٩٨٣ م

၃ ပဲပဲပဲပဲပဲပဲပဲပဲပဲပဲပဲ

I.I.F.S.O.

First Edition

1403 A.H. – 1983 A.D.

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

**IN THE NAME OF ALLAH
THE MERCIFUL THE COMPASSIONATE**

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

ရှီဝေး: ခြံ့ပုဂံၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

ပလၢ?

လၢပုၤ: ယဲၤမဲၤလူၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

ရှီဝေး: ယဲၤမဲၤလူၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

ခဲၤ ခြံ့မၤ ပလၢ?

လၢပုၤ: ဂဲၤလၢ ယဲၤမဲၤလူၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

ရှီဝေး: ယဲၤမဲၤလူၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

မိၤ ပလၢ? ဂဲၤခိၣ် ယဲၤမဲၤလူၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

ဗၢပုၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ပလၢ?

လၢပုၤ: ယဲၤမဲၤလူၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

ဗၢပုၤ: ယဲၤမဲၤလူၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

ဗၢပုၤ: ယဲၤမဲၤလူၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ ခြံ့မၤ

၁။ အိမ်ခြံမြေအကျယ်အဝန်းကို သတ်မှတ်ပေးရန်အတွက်

အောက်ဖော်ပြပါအချက်များကို သိရှိရမည်။

၂။ အိမ်ခြံမြေအကျယ်အဝန်းကို သတ်မှတ်ပေးရန်အတွက်

အောက်ဖော်ပြပါအချက်များကို သိရှိရမည်။

၃။ အိမ်ခြံမြေအကျယ်အဝန်းကို သတ်မှတ်ပေးရန်အတွက်
အောက်ဖော်ပြပါအချက်များကို သိရှိရမည်။

၄။ အိမ်ခြံမြေအကျယ်အဝန်းကို သတ်မှတ်ပေးရန်အတွက်
အောက်ဖော်ပြပါအချက်များကို သိရှိရမည်။

၅။ အိမ်ခြံမြေအကျယ်အဝန်းကို သတ်မှတ်ပေးရန်အတွက်
အောက်ဖော်ပြပါအချက်များကို သိရှိရမည်။

၆။ အိမ်ခြံမြေအကျယ်အဝန်းကို သတ်မှတ်ပေးရန်အတွက်
အောက်ဖော်ပြပါအချက်များကို သိရှိရမည်။

၇။ အိမ်ခြံမြေအကျယ်အဝန်းကို သတ်မှတ်ပေးရန်အတွက်
အောက်ဖော်ပြပါအချက်များကို သိရှိရမည်။

လကျား: သိပ္ပံနိဂါ... နှစ်... ဒဲ... ခြေ... ပါ... ပါ...

သ... ၇... နှစ်... ပ... နှစ်... သ... ပ... သ... ပ...

နိဂါ... သ... နှစ်... ပ... နှစ်... ပ... နှစ်... ပ...

သ... ပ... သ... ပ... သ... ပ... သ... ပ...

ဂျီ... သ... နှစ်... ပ... နှစ်... ပ... နှစ်... ပ...

သ... ပ... သ... ပ... သ... ပ... သ... ပ...

လကျား: သ... နှစ်... ပ... နှစ်... ပ... နှစ်... ပ...

ဂျီ... သ... နှစ်... ပ... နှစ်... ပ... နှစ်... ပ...

သ... ပ... သ... ပ... သ... ပ... သ... ပ...

လကျား: သ... နှစ်... ပ... နှစ်... ပ... နှစ်... ပ...

ဂျီ... သ... နှစ်... ပ... နှစ်... ပ... နှစ်... ပ...

သ... ပ... သ... ပ... သ... ပ... သ... ပ...

၇... နှစ်... ပ... နှစ်... ပ... နှစ်... ပ...

"សីទាសន្ត" ព្រះបាទមហាបាយសាសន្ត (ព្រះបាទមហាបាយសាសន្ត)

ព្រះខែ: "សីទាសន្ត" ខែបុណ្យប្រាសាទសាសន្ត រយៈកាល?

លក្ខណៈ: លក្ខណៈប្រាសាទសាសន្ត "សាសន្ត" ត្រូវបានប្រើប្រាស់
ប្រាសាទសាសន្ត

ព្រះខែ: ខែបុណ្យប្រាសាទសាសន្ត បើសិនជាយើងយល់
សាសន្តប្រាសាទសាសន្ត?

លក្ខណៈ: ប្រាសាទសាសន្តយល់បានស្របស្រួល
បើសិនជាយើងយល់បានស្របស្រួល

ព្រះខែ: (

ព្រះខែ: ប្រាសាទសាសន្តយល់បានស្របស្រួល

: បើសិនជាយើងយល់បានស្របស្រួល

ព្រះខែ: ប្រាសាទសាសន្តយល់បានស្របស្រួល

សាសន្ត?

၈၅၂: ဒုဇ္ဈာန်ဂီ... ဝီဂီ... ဂေယ... ခြေ... ဂေ...
 ၇၅၅... ဝီ... ဝီ... ဝီ... ဝီ... ဝီ...
 ၈၅၆... ဝီ... ဝီ... ဝီ... ဝီ...

၇၅၇: ဝီ... ဝီ... ဝီ... ဝီ... ဝီ...
 ၇၅၈... ဝီ... ဝီ... ဝီ... ဝီ...

၈၅၉: ဝီ... ဝီ... ဝီ... ဝီ... ဝီ...
 ၇၆၀... ဝီ... ဝီ... ဝီ... ဝီ...
 ၇၆၁... ဝီ... ဝီ... ဝီ... ဝီ...
 ၇၆၂... ဝီ... ဝီ... ဝီ... ဝီ...

၇၆၃: ဝီ... ဝီ... ဝီ... ဝီ... ဝီ...
 ၇၆၄... ဝီ... ဝီ... ဝီ... ဝီ...

၈၆၅: ဝီ... ဝီ... ဝီ... ဝီ... ဝီ...

ဝဂ်ဒုပ္ပဝေ " ဇီဝာယေ ပြေပေါင်္ဂေ ဇာယေ ဝှမပယ ပယ နိမ
လဇာယေ ဝှမပယ ပယ နိမ

ဂ္ဂိဝေ: သိက္ခိယေ ဝှမပယ ပြေပေါင်္ဂေ ဝှမ
ပယ ဝှမပယ ပယ ဝှမ

လက္ခ: သိက္ခိယေ ဝှမပယ ပြေပေါင်္ဂေ ဝှမ
ပယ ဝှမပယ ပယ ဝှမ

ဇီဝာယေ ဝှမပယ ပြေပေါင်္ဂေ ဝှမ
ပယ ဝှမပယ ပယ ဝှမ

ဝှမပယ ပယ ဝှမ
ပယ ဝှမပယ ပယ ဝှမ

ဇ္ဇာယေ

ဂ္ဂိဝေ: "သိက္ခိယေ ဝှမပယ ပြေပေါင်္ဂေ ဝှမ
ပယ ဝှမပယ ပယ ဝှမ

“យើងយើងយើង?”

លក្ខណៈ: តើប្រយោជន៍ណាមួយប្រយោជន៍ណាមួយ

ពាក្យប្រយោជន៍នេះប្រើប្រាស់ដោយពាក្យប្រយោជន៍

“ដូច្នោះ” តើវាជាភាសាប្រើប្រាស់ ឬជាភាសាប្រើប្រាស់

វាជាភាសាប្រើប្រាស់ដោយពាក្យប្រយោជន៍

ប្រើប្រាស់។

ស្រី: “តើវាជាភាសាប្រើប្រាស់” (ឧទាហរណ៍)

យើង) ឬជាភាសាប្រើប្រាស់ដោយពាក្យប្រយោជន៍

ដោយពាក្យប្រើប្រាស់ដោយពាក្យប្រយោជន៍

លក្ខណៈ: “យើងយើង” វាជាភាសាប្រើប្រាស់

នៃ “តើវាជាភាសាប្រើប្រាស់” ឬជាភាសាប្រើប្រាស់

ដោយពាក្យប្រើប្រាស់។

ស្រី: តើវាជាភាសាប្រើប្រាស់ដោយពាក្យប្រយោជន៍

ကိစ္စပြုလုပ်စေမိမိကလေးပေါ့။ ဟုတ်မှန်သောကိစ္စ
နာမည်ပြုလုပ်စေမိမိကလေးပေါ့။

လူကလေး: မှန်ကန်သောကိစ္စပြုလုပ်စေမိမိကလေးပေါ့။
ဒီကိစ္စကလေးကလေးပေါ့။ ဝန်ဆောင်မှု
ကိစ္စကလေးကလေးပေါ့။ ဝန်ဆောင်မှု
ကလေးပေါ့။ ဒီကိစ္စကလေးကလေးပေါ့။
ကလေးပေါ့။ ဒီကိစ္စကလေးကလေးပေါ့။
ကလေးပေါ့။ ဒီကိစ္စကလေးကလေးပေါ့။
ကလေးပေါ့။ ဒီကိစ္စကလေးကလေးပေါ့။

လူကလေး: ဒီကိစ္စကလေးကလေးပေါ့။
ဒီကိစ္စကလေးကလေးပေါ့။
ကလေးပေါ့။ ဒီကိစ္စကလေးကလေးပေါ့။

လူကလေး: "ဒီကိစ္စကလေးကလေးပေါ့။"

လစာသမားတို့၏ပစ္စည်းများကို၊ သို့သော်
 လစာသမားတို့၏ပစ္စည်းများကို၊ သို့သော်
 သို့သော်
 သို့သော်
 သို့သော်
 သို့သော်

လစာသမားတို့၏ပစ္စည်းများကို၊ သို့သော်
 သို့သော်

သို့သော်

သို့သော်
 သို့သော်
 သို့သော်
 သို့သော်
 သို့သော်

ရှီဝေး: "နှစ်ယောက်လဲ" ဇနီးမယ့်ပုဂ္ဂိုလ်ပေး?

လကျား: "အဲဒါပဲ" နှစ်ယောက်လဲ" ဘာပဲပေး" အဲဒါ

နှစ်ယောက်လဲ" နှစ်ယောက်ပေး" နှစ်ယောက်ပေး" နှစ်ယောက်ပေး

ဘာပဲပေး" နှစ်ယောက်ပေး" နှစ်ယောက်ပေး

ရှီဝေး: ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

လကျား: "အဲဒါပဲ" ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

ရှီဝေး: "အဲဒါပဲ" ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်ဘုရားမယ့်

စွယ်စွယ်ယသဒဂယသဂယဝီၤ ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ

ဦးဝေး: "သင်္ဂါးၤ" ဣယ... ဣယ... ဣယ... ဣယ...

ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ

ဝဟဝဟ ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ ငွေၤ

ဣယ: "သင်္ဂါးၤ" ဣယ... ဣယ... ဣယ...

ဣယ... ဣယ... ဣယ... ဣယ... ဣယ...

ဣယ... ဣယ... ဣယ... ဣယ... ဣယ...

ဝဟဝဟ "ဒုၤ" ဣယ... ဣယ... ဣယ...

ဦးဝေး: ဣယ... ဣယ... ဣယ... ဣယ...

ဝဟဝဟ ဣယ... ဣယ... ဣယ... ဣယ...

ဣယ: "ဂါးၤ" ဣယ... ဣယ... ဣယ...

သံယ... ဣယ... ဣယ... ဣယ...

ဦးဝေး: "ဣယ... ဣယ... ဣယ... ဣယ..."

မြို့တော်... ကိုယ်... "စွယ်စုံ... မဟာ... ?

လဂ္ဂပု: ဗုဒ္ဓမြို့တော်... မြို့တော်... စွယ်စုံ...

ဒို့ဝေ: ဗုဒ္ဓမြို့တော်... မြို့တော်... ကိုယ်... "စွယ်စုံ..."

မြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်...

ဒို့ဝေ... ?

လဂ္ဂပု: "သ... ကိုယ်..." မြို့တော်... မြို့တော်... မြို့တော်...

ဗုဒ္ဓမြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်...

မြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်...

ဒို့ဝေ "ဗုဒ္ဓမြို့တော်..." မြို့တော်... မြို့တော်... မြို့တော်...

ဗုဒ္ဓမြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်...

စွယ်စုံ... မြို့တော်... မြို့တော်... မြို့တော်...

ဒို့ဝေ: "ကိုယ်..." စွယ်စုံ... မြို့တော်... မြို့တော်... မြို့တော်...

မြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်... မြို့တော်...

පඤ්චා: බලං...භවං... "ඉති යො...පදං"

චූටා: දීඤ්ඤං භවං භවං භවං... "භවං භවං" ඉති
 භවං භවං භවං භවං භවං?

පඤ්චා: දීඤ්ඤං භවං භවං භවං... "භවං භවං"

ඉති යො...පදං භවං භවං භවං භවං භවං
 භවං භවං භවං භවං භවං

චූටා: "භවං භවං" ඉති යො...පදං භවං භවං
 ඉති යො...පදං?

පඤ්චා: 1. භවං භවං - භවං 2. භවං භවං
 භවං 3. භවං භවං - භවං 4. භවං භවං
 භවං 5. භවං භවං - භවං භවං භවං

චූටා: "භවං භවං" ඉති යො...පදං භවං භවං
 ඉති යො...පදං?

လက္ခဏာ: "ရှေးယုဒ" ကို ပြုမိလိမ္မာတို့က နှစ်စဉ် ဂျေရှု
နာသလေလီ ကျစ်ကျစ်ကုမ္ပဏီ ဝေဒလေ ပြုမိလိမ္မာတို့က နှစ်စဉ် ဂျေရှု
ကျစ်ကျစ် ကျစ်ကျစ်ကုမ္ပဏီ ဝေဒလေ ပြုမိလိမ္မာတို့က

الله أكبرُ اللهُ أكبرُ اللهُ أكبرُ اللهُ أكبرُ

ရှေးယုဒ: ၁၉၅၅ ခု ဝေဒလေ ပြုမိလိမ္မာတို့က နှစ်စဉ် ဂျေရှု

أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ

" " ပြုမိလိမ္မာတို့က နှစ်စဉ် ဂျေရှု
ကျစ်ကျစ်

ကျစ်ကျစ် ကျစ်ကျစ်ကုမ္ပဏီ ဝေဒလေ ပြုမိလိမ္မာတို့က

أَشْهَدُ أَنْ مُحَمَّدًا رَسُولُ اللَّهِ أَشْهَدُ أَنْ مُحَمَّدًا رَسُولُ اللَّهِ

" " ပြုမိလိမ္မာတို့က နှစ်စဉ် ဂျေရှု

ကျစ်ကျစ် ကျစ်ကျစ်ကုမ္ပဏီ ဝေဒလေ ပြုမိလိမ္မာတို့က

حَيٌّ عَلَى الصَّلَاةِ حَيٌّ عَلَى الصَّلَاةِ

" " ရှေးယုဒ ကျစ်ကျစ်ကုမ္ပဏီ ဝေဒလေ ပြုမိလိမ္မာတို့က

حَيَّ عَلَى الْفَلَاحِ حَيَّ عَلَى الْفَلَاحِ

.. .. ॐ नमो भगवते वासुदेवाय

اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ

.. .. ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय

لَا إِلَهَ إِلَّا اللَّهُ

.. .. ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय

ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय

ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय

ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय

ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय

ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय ॐ नमो भगवते वासुदेवाय

ॐ नमो भगवते वासुदेवाय

လကျား "ရှေ့လှမ်း" ဆိုလေ "ရှေ့လှမ်း" ဟု ယူဆကြကုန်ပြီ

စံသလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

လကျား "လှမ်းရှု" သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

လကျား "လှမ်းရှု" သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ရှုလေ သိကြကုန်ကြကုန်သော လူများက "လှမ်းရှု

ပြု၍၊ ပြောပြ... ကိုယ့်အား "စုဝေလေရာ" နှင့် ဖြစ်ရာ
ဖြစ်ပါသလော?

လကျား: လာသပြုစုဝေလေရာ... "အလှူပေးပါ" ကို
"ကိုယ့်အား" ခြံဝပေး ပြီးပါပြု၍၊ လေရာ... ပေး
လှူသ... "အား" ခြံဝပေး "ပေးလှူသ" ပြောပြစု
လေရာ... "လှူပေးပါ" "စုဝေ" ဖြစ်ပါပေ...
ဤဝေး: မိကျော်ပြော... ကိုယ့်အား "စုဝေလေရာ" နှင့်
ကျော်စွာ ဖြစ်ပါသလော?

လကျား: ကျော်ပြော... ကိုယ့်အား "စုဝေလေရာ
နှင့်" "လှူပေးပါ" ခြံဝပေးပါပေ...
ဤဝေး: လာသပြု... ကိုယ့်အား "စုဝေ" ပေး ပေး
စုဝေလေရာ... ပေးပါပေ... ကျော်စွာ ဖြစ်ပါသလော?

လကျား: ပေး... လှူပေးပါ... ခြံဝပေးပါ

سُبْحَانَكَ يَا رَبَّنَا

الرَّحْمَنِ الرَّحِيمِ

سُبْحَانَكَ يَا رَبَّنَا سُبْحَانَكَ يَا رَبَّنَا

مَلِكِ يَوْمِ الدِّينِ

سُبْحَانَكَ يَا رَبَّنَا سُبْحَانَكَ يَا رَبَّنَا
سُبْحَانَكَ يَا رَبَّنَا

إِنَّا أَنْعَمْنَا عَلَيْكَ

وَأَنْتَ تَكْفُرُ بِآيَاتِنَا

وَأَنْتَ تَكْفُرُ بِآيَاتِنَا

أَهْدِيْنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

الَّذِي لَا يُغْنِي عَنْكَ كَثْرَتُ دِينِكَ

وَلَا ضَلَالَةُ النَّاسِ عَلَيْكَ

غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

إِنَّ مِثْقَالَ حَبِّ خَيْرٍ بِأَلْفِ حَبِّ شَرٍّ
وَإِنْ يَكُ يَوْمًا أَفْجَىٰ مِنْ هَذَا
يَوْمَ الْقِيَامَةِ إِذْ يَأْتِي
بِحَبِّ خَيْرٍ بِأَلْفِ حَبِّ شَرٍّ
وَإِنْ يَكُ يَوْمًا أَفْجَىٰ مِنْ هَذَا
يَوْمَ الْقِيَامَةِ إِذْ يَأْتِي
بِحَبِّ خَيْرٍ بِأَلْفِ حَبِّ شَرٍّ
سورة كوثر

إِنَّا عَظَمْنَاكَ الْكَوْثَرُ

እና အတိုင်း ဟောပြော၍ ပြောမိသော အခါ စာတော်

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

အထက်၌ ပြောခဲ့သော စာတော်ကို ဟောပြောရာတွင် အထူးအရေးတော်ပုံ
၇၂

إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ

ကလေးကလေးနှင့် ပါရောဂါဝှက်ရောဂါဝှက်ရောဂါဝှက်ရောဂါဝှက်ရောဂါဝှက်
ကလေးကလေးနှင့် ပါရောဂါဝှက်ရောဂါဝှက်ရောဂါဝှက်ရောဂါဝှက်

سورة اخلاص

قُلْ هُوَ اللَّهُ أَحَدٌ

လၢ်ၤတၢ်ဒီၣ်လၢ်၊ ဂၢ်ၤလၢဝဲၤတၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်။

اللَّهُ الصَّمَدُ

၃ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်။

لَمْ يَلِدْهُ وَلَمْ يُولَدْ

တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်။

တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်။

وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ

တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်။

سورة فلق

قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ

လၢ်ၤတၢ်ဒီၣ်လၢ်၊ လၢ်ၤတၢ်ဒီၣ်လၢ်၊ လၢ်ၤတၢ်ဒီၣ်လၢ်၊ လၢ်ၤတၢ်ဒီၣ်လၢ်၊ လၢ်ၤတၢ်ဒီၣ်လၢ်။

တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်၊ တၢ်ဒီၣ်လၢ်။

مِنْ شَرِّ مَا خَلَقَ

မိလယတဂုဆိလုဒုတဂါဆိတုဒုတဂါဆိ
မိလယတဂုဆိလုဒုတဂါဆိ

وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

တဂါဆိလုဒုတဂါဆိ
မိလယတဂုဆိလုဒုတဂါဆိ
မိလယတဂုဆိလုဒုတဂါဆိ

وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ

မိလယတဂုဆိလုဒုတဂါဆိ
မိလယတဂုဆိလုဒုတဂါဆိ

وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

မိလယတဂုဆိလုဒုတဂါဆိ
မိလယတဂုဆိလုဒုတဂါဆိ

سوءة الناس

فَلْأَعُوذُ بِرَبِّ النَّاسِ

رُكُوعٌ لِعَيْنِي جُھكَنِي كِي حَالَت كِي تَسْبِيح

سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ

سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ
سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ

قَوْمَهُ لِعَيْنِي رُكُوعٌ سُرُطُنِي كِي تَسْمِيْع

سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ

سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ
سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ

رَبَّنَا لَكَ الْحَمْدُ

رَبَّنَا لَكَ الْحَمْدُ رَبَّنَا لَكَ الْحَمْدُ رَبَّنَا لَكَ الْحَمْدُ
رَبَّنَا لَكَ الْحَمْدُ رَبَّنَا لَكَ الْحَمْدُ رَبَّنَا لَكَ الْحَمْدُ
رَبَّنَا لَكَ الْحَمْدُ رَبَّنَا لَكَ الْحَمْدُ رَبَّنَا لَكَ الْحَمْدُ
رَبَّنَا لَكَ الْحَمْدُ رَبَّنَا لَكَ الْحَمْدُ رَبَّنَا لَكَ الْحَمْدُ

සුමනායො ඉබාදතං සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො

سُبْحَانَ رَبِّيَ الْأَعْلَى

සුමනායො සුමනායො සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො

التَّحِيَّاتُ "සුමනායො" ආදිය සුමනායො සුමනායො සුමනායො

සුමනායො සුමනායො සුමනායො සුමනායො

التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَاةِ وَالطَّيِّبَاتِ

සුමනායො සුමනායො සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො
සුමනායො සුමනායො සුමනායො සුමනායො

السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ

“ယဲဂဲၤကဲၤနီၤ” ခွဲၤအံၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ

السَّلَامُ عَلَيْنَا وَعَلَىٰ عِبَادِ اللَّهِ الصَّالِحِينَ

ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ

أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ
ပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤပုၤ

..જેણે તેની પ્રતિજ્ઞા લીધી "જુદાઈ" જુદાઈ
 રુમોલની દેખાઈ "મુસલમાન" પ્રતિજ્ઞા લીધી
 જમણા "જુદાઈ" (જેણે લીધી) (જુદાઈ)
 1) જુદાઈ

روود شريف

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ

લેને, મુસલમાન, જેણે લીધી પ્રતિજ્ઞા
 જુદાઈ જુદાઈ જુદાઈ જુદાઈ જુદાઈ
 ૨) કમાલિત્તેં એલી અબ્રાહિમેં એલી અબ્રાહિમેં
 જુદાઈ જુદાઈ જુદાઈ જુદાઈ જુદાઈ
 જુદાઈ જુદાઈ જુદાઈ જુદાઈ જુદાઈ
 ૩) અંક જુદાઈ જુદાઈ જુદાઈ
 જુદાઈ જુદાઈ જુદાઈ જુદાઈ જુદાઈ

اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ

ஸಲೇ ஸுலஸூ... ஓடினா... (ஸலேஸுக்ரீமா) ஶபஸுக்ரீமா

ஶபஸுக்ரீமா ஸுலஸூ... ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா

كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ

ஶபஸுக்ரீமா ஶபஸூ... ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா

ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா

إِنَّكَ حَمِيدٌ مُجِيدٌ
ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா

ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா

ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா "ஶபஸுக்ரீமா" ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா

اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظَلَمًا كَثِيرًا

ஶபஸுக்ரீமா: ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா

ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா

ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா (ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா ஶபஸுக்ரீமா)

ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥
 ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥
 ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥

وَلَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ فَاعْفِرْ لِي
 مَغْفِرَةً مِنْ عِنْدِكَ وَأَرْحَمِي

ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥
 ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥
 ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥
 ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥
 ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥
 ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥
 ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥

إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ ॥ नमो भगवते वासुदेवाय ॥

ॐ नमो भगवते वासुदेवाय ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥ श्रीगणेशाय नमः ॥

ନେ "ଭ୍ରମା ଭ୍ରମା ନିର୍ଦ୍ଦୋଷା" । । ନିର୍ଦ୍ଦୋଷା ଭ୍ରମା ନିର୍ଦ୍ଦୋଷା
 କି ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ
 ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ "ଚନ୍ଦ୍ରମୁଖା" ନିର୍ଦ୍ଦୋଷା ଚନ୍ଦ୍ରମୁଖା
 ମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ "ଚନ୍ଦ୍ରମୁଖା" ଚନ୍ଦ୍ରମୁଖା "ଚନ୍ଦ୍ରମୁଖା" ଚନ୍ଦ୍ରମୁଖା
 ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ ଚନ୍ଦ୍ରମୁଖେ

اللَّهُمَّ إِنَّا نَسْتَغْفِرُكَ وَنَسْتَغْفِرُكَ دُعَاءُ قَنُوتٍ

ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ
 ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ
 ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ

ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ
 ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ
 ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ ଲଲ୍ଲେ

وَتُشْنِي عَلَيْكَ الْخَيْرَ

စမုဂ္ဂမာလိဂ္ဂမာဂ္ဂိမက္ခိယမဂ္ဂယုလက္ခိယံ။

وَتَشْكُرُكَ وَلَا تَكْفُرُكَ ၈ ဖြော့ကယောဖြော့ကမာဒွေ

လကယော (ဖြော့ကော) ဣန္ဒြိယံ။ ၈ ဖြော့ကယောဖြော့က

ကောယော (ဖြော့ကော) ဣန္ဒြိယံ။

وَتَخْلَعُ وَنَذْرُكَ مَنْ يَجْبُرُكَ ၈ ဖြော့ကယောဒဏ္ဍာယော

သဏ္ဍာယော (ဖြော့ကော) ဣန္ဒြိယံ။ ၈ ဖြော့ကယောဒဏ္ဍာယော

ယော (ဖြော့ကော) ဣန္ဒြိယံ။ ၈ ဖြော့ကယောဒဏ္ဍာယော

اللَّهُمَّ أَيَّاكَ نَعْبُدُ وَلَكَ نُصَلِّي وَتَسْجُدُ

ယော၊ ယောယော (ဖြော့ကော) ဣန္ဒြိယံ။ ၈ ဖြော့က

ကောယော (ဖြော့ကော) ဣန္ဒြိယံ။ ၈ ဖြော့ကယောဒဏ္ဍာယော

(ဖြော့ကော) ဣန္ဒြိယံ။

وَالْبِك تَسْعُ وَتَحْفَدُ ၈ ဖြော့ကယောဒဏ္ဍာယော

ယော (ဖြော့ကော) ဣန္ဒြိယံ။

وَنَرْجُو رَحْمَتَكَ وَنَخْشَى عَذَابَكَ

... (Arabic text)

... (Arabic text)

... عَذَابِكَ بِالْكَفَّارِ مُلْحِقٌ

... (Arabic text)

... (Arabic text)

... (Arabic text)

... (Arabic text)

... (Arabic text)

... (Arabic text)

... (Arabic text)

... (Arabic text)

... بِسْمِ اللَّهِ (Arabic text)

අග්‍රායනාචාර්යවරයාගේ (2) ඉගෙනුමක් ලෙස

අනුප්‍රාප්තිකයාට "නුබි" (සිංහල) (3) අනුප්‍රාප්තිකයාට

අනුප්‍රාප්තිකයාට "සිංහල" (4) අනුප්‍රාප්තිකයාට

(3) අනුප්‍රාප්තිකයාට ඉගෙනුමක් ලෙස අනුප්‍රාප්තිකයාට

සිංහලයාගේ අනුප්‍රාප්තිකයාට (4) අනුප්‍රාප්තිකයාට

(4) අනුප්‍රාප්තිකයාට අනුප්‍රාප්තිකයාට (5) අනුප්‍රාප්තිකයාට

අනුප්‍රාප්තිකයාට අනුප්‍රාප්තිකයාට (6) අනුප්‍රාප්තිකයාට

අනුප්‍රාප්තිකයාට අනුප්‍රාප්තිකයාට (7) අනුප්‍රාප්තිකයාට

(5) අනුප්‍රාප්තිකයාට අනුප්‍රාප්තිකයාට (6) අනුප්‍රාප්තිකයාට

අනුප්‍රාප්තිකයාට අනුප්‍රාප්තිකයාට (7) අනුප්‍රාප්තිකයාට

අනුප්‍රාප්තිකයාට අනුප්‍රාප්තිකයාට (8) අනුප්‍රාප්තිකයාට

"සිංහල" (9) අනුප්‍රාප්තිකයාට (10) අනුප්‍රාප්තිකයාට

අනුප්‍රාප්තිකයාට (11) අනුප්‍රාප්තිකයාට (12) අනුප්‍රාප්තිකයාට

سُبْحَانَكَ اللَّهُمَّ وَمَجْمَدِكَ وَتَبَارَكَ
اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلَا إِلَهَ غَيْرُكَ ۞

أَعُوذُ بِكَ يَا اللَّهُ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ۞ الرَّحْمَنِ الرَّحِيمِ ۞ مَلِكِ يَوْمِ الدِّينِ ۞

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ۞ اهْدِنَا الصِّرَاطَ

الْمُسْتَقِيمَ ۞ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ ۞

غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

امين

۞

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ۞

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ۞ إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ ۞

۞

۞

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ

كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ

إِنَّكَ حَمِيدٌ مُجِيدٌ اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ

وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى

آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مُجِيدٌ

اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي

ظَلَمًا كَثِيرًا وَلَا تَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ فَاعْفُرْ لِي

مَغْفِرَةً مِنْ عِنْدِكَ وَأَرْحَمِنِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ

سُبْحَانَكَ

سُبْحَانَكَ اللَّهُمَّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ

سُبْحَانَكَ اللَّهُمَّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ

سُبْحَانَكَ اللَّهُمَّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ

ସଂପାଦନଃ ସ୍ୱାଧ୍ୟାୟଃ ସ୍ତୋତ୍ରଃ ସ୍ତୋତ୍ରଃ ସ୍ତୋତ୍ରଃ

ପଞ୍ଚମଃ ଅଧ୍ୟାୟଃ ସُبْحَانَكَ اللَّهُمَّ

رَبَّنَا لَكَ الْحَمْدُ

ସ୍ତୋତ୍ରଃ ସ୍ତୋତ୍ରଃ ସ୍ତୋତ୍ରଃ ସ୍ତୋତ୍ରଃ

ପଞ୍ଚମଃ ଅଧ୍ୟାୟଃ

سُبْحَانَكَ اللَّهُمَّ

سورة انا محمد شريف بِسْمِ اللَّهِ اَعُوذُ بِاللَّهِ

ଅଷ୍ଟମଃ ଅଧ୍ୟାୟଃ

رَبَّنَا لَكَ الْحَمْدُ ۝۱

ଅଷ୍ଟମଃ ଅଧ୍ୟାୟଃ

بِسْمِ اللَّهِ اَعُوذُ بِاللَّهِ

ଅଷ୍ଟମଃ ଅଧ୍ୟାୟଃ

၇၆ ၀်း လနသုၤဝဲၤဝဲၤဝဲၤဝဲၤ
 ဂျီဝဲၤ: ကဲယုၤနဲၤ "ဒါဂျီဝဲၤ" ဂျီဝဲၤဝဲၤဝဲၤဝဲၤ
 နဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤ
 လနသုၤ: ဝဲၤဝဲၤ "ဒါဂျီဝဲၤ" ကဲယုၤဝဲၤဝဲၤ ဂျီဝဲၤ
 ဂျီဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤ "အိမ်" ဝဲၤဝဲၤ
 ဝဲၤဝဲၤ **ဝဲၤဝဲၤ** ဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤ
 ဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤ "ကဲယုၤနဲၤ" မဲၤကဲၤနဲၤ
 "ကဲယုၤနဲၤ" ဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤဝဲၤ
 ဝဲၤကဲၤ ဂျီဝဲၤဝဲၤဝဲၤဝဲၤ "ဒါဂျီဝဲၤ"

କାହିଁ ସେମାନେ ମନେଇଲେ ?

ଲକ୍ଷ୍ମୀ : କାହାଣୀ ମନେଇଲେ ସେମାନେ ମନେଇଲେ ?

ସୁନ୍ଦରୀ : (33) الْحَمْدُ لِلَّهِ 33 سُبْحَانَ اللَّهِ

34 اللَّهُ أَكْبَرُ

ସେମାନେ ମନେଇଲେ "ସୁନ୍ଦରୀ" (କାହାଣୀ) ନିଜେ ମନେଇଲେ ?

କାହିଁ ସେମାନେ ମନେଇଲେ କାହିଁ ସେମାନେ ମନେଇଲେ ?

ନିଜେ ମନେଇଲେ ସେମାନେ ମନେଇଲେ ?

କାହିଁ ସେମାନେ ମନେଇଲେ କାହିଁ ସେମାନେ ମନେଇଲେ ?

କାହିଁ ସେମାନେ ମନେଇଲେ କାହିଁ ସେମାନେ ମନେଇଲେ ?

କାହିଁ ସେମାନେ ମନେଇଲେ କାହିଁ ସେମାନେ ମନେଇଲେ ?

କାହିଁ ସେମାନେ ମନେଇଲେ କାହିଁ ସେମାନେ ମନେଇଲେ ?

Handwritten text in a rectangular frame, likely a manuscript or a page from a book. The text is written in a cursive script, possibly a form of Urdu or Persian. The characters are dark and the background is light. The text is arranged in approximately 12 horizontal lines, filling most of the frame. The script is fluid and connected, characteristic of cursive writing. The overall appearance is that of a historical document or a page from an old book.

